



රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
அரசாங்க நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு
Ministry of Public Administration and Management
 නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකා. சுதந்திரச் சதுக்கம் கொழும்பு 07 இலங்கை.
 Independence Square, Colombo 07, Sri Lanka.
 Website : www.pubad.gov.lk

දුරකතන
 தொலைபேசி: (94) 011-2696211-13
 Telephone

ෆැක්ස්
 தொலைநகல் (94) 011-2695279
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்
 E-mail

මගේ අංකය }
 எனது இல } MINOFF/මාධ්‍ය
 My No }

ඔබේ අංකය }
 உமது இல }
 Your No }

දිනය }
 திகதி: } 2016.10.01
 Date }

ලෝකයේ අනෙක් රටවල වගේ ඵලදායී රාජ්‍ය සේවාවක් ලබා දීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව ක්‍රියා කල යුතුයි.....

ඇමති රංජිත් මද්දුමබණ්ඩාර ත්‍රිකුණාමලයේදී කියයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා “ අද වෙනකොට අපි ලක්ෂ 14 පමණ වුන රාජ්‍ය සේවයක් නඩත්තු කරනවා.රාජ්‍ය සේවය වැඩි වුනත් මේ සේවාවේ ගුණාත්මකභාවය වැඩිවෙලාද කියන ප්‍රශ්නය අපි අසන්න වෙනවා.මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදයට හොඳින් දන්න දෙයක් තමයි මගේ අමාත්‍යාංශය යටතේ තියෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තත්ත්වය මොකද්ද කියන දෙය. තවමත් මේ ආයතන වල ෆයිල් කඳු ගනන් ගොඩගහගෙන වැඩ කරන්නේ. මේ යල්පැන ගිය ක්‍රම තුළ කටයුතු කරන නිසාම තවමත් රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම ගියාම මාස ගනන් පමාවෙලයි විශ්‍රාම වැටුප හිමිවන්නේ.මේ දේවල් කාලීන වෙනස්කම් වලට ලක්කරන්න දැන් කාලය එළඹලා. පසුගිය දවසක මමත් ජනාධිපති ලේකම්තුමන් මැලේසියාවේ සංචාරයක නිරතවුනා. ඒ සංචාරයේදී ආසියානු කලාපයේ පරිපාලන ඇමතිවරුන් එක්ක කල සාකච්ඡා වලදී අනාවරණය වුනේ තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් රාජ්‍ය සේවයට කාර්යක්ෂමතාව ලංකරගෙන තියෙන්නේ ඵලදායීතා සංකල්ප නිවැරදි ලෙස භාවිතා කරන නිසයි කියන එක. ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තුවන රාජ්‍ය සේවයේ ඔබ අප හැමදෙනාම ඒ වෙනුවෙන් ඵලදායී සේවාවක් ඔවුන්ට සැපයිය යුතුයි. මෙහිදී ලෝකයේ අනෙක් රටවල් ඵලදායී රාජ්‍ය සේවයක් දෙන්න භාවිතා කරන ක්‍රමය වෙන්වේ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ එක්වීමෙන් ලබා දෙන සේවාවයි. මේ ක්‍රමය අපිත් ඉදිරි දිනවල මේ රට තුල ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. මේ සඳහා ප්‍රවේශයක් ලෙස ජනාධිපතිතුමන් අගමැතිතුමන් මේ රට සංවර්ධන කලාප කීපයකට බෙදලා සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අපේ සුදානම කාලයක් මුළුල්ලේ ආපස්සට ගිය රටකට මහා සංවර්ධන විප්ලවයක් ළගා කරදීමට. ඒ සඳහා සමස්ත රටම සියළු දේශපාලන , ජාති, ආගම් බේද පසෙකලා එක්විය යුතු මොහොතකට ඇවිත් තියෙනවා.මේ දැවැන්ත සංවර්ධන විප්ලවයේ මෙහෙයුම් කාර්යභාරය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න තමුන්නාන්සෙලා අතේ. මේ සඳහා අද දවසේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය දරන්නාවූ ප්‍රයත්නයට පළාත් රාජ්‍ය සේවයේ සෑම දෙනාම උපරිම ආයකත්වය දියයුතුයි” යැයි ප්‍රකාශ කලේ ඵලදායීතා සංකල්පය පළාත් මට්ටමට ගෙනයාම උදෙසා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය සහ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කිරීමේ වැඩසටහනේ නැගෙනහිර පළාත් වැඩසටහන ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පසුගිය 30 වැනිදා පැවති අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාජා , නැගෙනහිර පළාත් අණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආරියවතී ගලප්පත්ති , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක ජයසුන්දර යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.